



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 4(2).]

**පාර්ලිමේන්තුවේ අංක 4 දරන
න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය**

නිකුත් කළේ 2016 අගෝස්තු මස 26 වැනි සිකුරාදා

**2016 සැප්තැම්බර් මස 06 වැනි අඟහරුවාදා
යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු**

*

වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

සංචාරක සංවර්ධන හා ක්‍රීඩකයානි ආගමික කටයුතු අමාත්‍යතුමා සහ ඉඩම් අමාත්‍යතුමා, — ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග, — (460 වැනි අධිකාරය වූ) ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 63 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඊ) ඡේදය යටතේ 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීමේ) නියෝග සංශෝධනය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූලි 26 දිනැති අංක 1977/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 මැයි 26 දිනැති අංක 1968/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.24 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 1), — 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූනි 13 දිනැති අංක 1971/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 2), — 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූනි 13 දිනැති අංක 1971/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 3), — 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූනි 28 දිනැති අංක 1973/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 4), — 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූලි 12 දිනැති අංක 1975/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

2016 සැප්තැම්බර් මස 20 වැනි අඟහරුවාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

375/15

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඇසීමට, — (4)

- (අ) වර්ෂ 2005 සිට 2015 දක්වා වසරවල එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට (General Assembly) සහභාගී වූ ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම්වල,
 - (i) ප්‍රධානත්වය දැරුවේ කවුරුන්ද;
 - (ii) නියෝජිතයින් සංඛ්‍යාව කවරේද;
 - (iii) ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටියේ නම්, ඔවුන්ගේ නම් කවරේද;
 - (iv) විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
 - (v) වැය කළ මුළු මුදල කොපමණද;
 - (vi) එම වියදම ගුවන් ගමන්, හෝටල් හා නවාතැන් වියදම් ලෙස එක් එක් ශීර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

811/'16

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උච්ච පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම තනතුරට පත්වීමෙන් පසු පළාත් සභාවේ විවිධ ආයතනවලට මේ දක්වා ලබා දී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම පුද්ගලයින්ගේ නම් හා රැකියා ලබා දී ඇති ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) රැකියා ලබා දීම සඳහා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය කවරේද;
 - (iv) එම රැකියා අවස්ථා දේශපාලන පක්ෂ හේදයකින් තොරව ලබා දී තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

820/'16

ගරු සුනිල් හඳුන්නෙන්නි මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සේනානායකපුර ග්‍රාම නිලධාරි වසමේ, ඩී. එස්. සේනානායක විදියේ, 4 වන මාවතේ සිතියම් අංක 280007 සහ කැබලි අංක 686 සහ බලපත්‍ර අංක අම්/වා/බ 1369 දරන ඉඩමෙහි සෝමදාස සෙල්ලභේවා යන අය විසින් වෙළඳසලක් පවත්වාගෙන ගිය බවත්;
- (ii) 1991 වර්ෂයේදී මෙම ඉඩම පොදු කටයුත්තක් සඳහා රජයට පවරා ගත් බවත්;
- (iii) එහි පොදු කටයුත්තක් සිදු නොවූ බැවින්, අම්පාර සහකාර ඉඩම් කොමසාරිස් විසින් වසර 30ක් සඳහා තක්සේරු කර රු.171,050/-ක් සහ මිනින්දෝරු ගාස්තු වශයෙන් රු.1,450/-ක් ලබාගෙන නැවත සෝමදාස සෙල්ලභේවා මහතාට ඉඩම භුක්ති විඳීමට අවසර ලබා දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ඉහත (අ)(i) හි සඳහන් ඉඩම සෝමදාස සෙල්ලභේවා මහතාට අයත් ඉඩමක්ද;
- (ii) එම ඉඩමේ විශාලත්වය කොපමණද;
- (iii) එහි වෙළඳසලක් පවත්වාගෙන යන ලද්දේ කවර දිනයක සිට කවර දිනයක දක්වාද;
- (iv) එම ඉඩම රජයට පවරා ගැනීමක් සිදු කර තිබේද;
- (v) එම ඉඩම පවරා ගන්නා ලද්දේ කුමන පොදු කටයුත්තක් සඳහා ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

608/'16

ගරු වාසුදේව නානායකිකාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) හමුදා සාමාජිකයින්ගේ දරුවන් සඳහා වූ පාසල්වලට, නිලධාරීන් නොවන යුද හමුදා සාමාජිකයින්ගේ දරුවන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය රජය විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති කවරේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල පවතින ගණකාධිකාරී තනතුරු හා ශ්‍රේණිවලට අදාළව තොරතුරු පද්ධතියක් සකස් කර තිබේද;
- (ii) 2015 ජූනි 30 දිනට මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල පැවති මුළු ගණකාධිකාරී පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
- (iii) ඉහත (ii) හි සඳහන් පුරප්පාඩු පවතින ස්ථාන කවරේද;
- (iv) 2015 දෙසැම්බර් 31 වනවිට ඉහත පුරප්පාඩුවලින් කොපමණ සංඛ්‍යාවක් පුරවා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) 2015 දෙසැම්බර් 31 දිනට III වන ශ්‍රේණියේ අනුමත මුළු ගණකාධිකාරී තනතුරු සංඛ්‍යාව කොපමණද;
- (ii) 2015 ජූනි 30 වන දිනට III වන ශ්‍රේණියේ අනුමත මුළු ගණකාධිකාරී තනතුරු සංඛ්‍යාව කොපමණද;
- (iii) 2015 දෙසැම්බර් 31 වන දිනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර නැතත්, පවත්වාගෙන යනු ලබන III වන ශ්‍රේණියේ ගණකාධිකාරී තනතුරු සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 සැප්තැම්බර් මස 21 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කළ කරුංකා ප්‍රමාණය;
- (ii) ඒවායේ වටිනාකම;
- (iii) අපනයනකරුවන් හා ඔවුන්ගේ ලිපිනයන්;
- (iv) එක් එක් අපනයනකරු අපනයනය කළ ප්‍රමාණය හා වටිනාකම;
- (v) එක් එක් අපනයනකරු රජයට ගෙවූ බදු මුදල;

වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ කරුංකා ප්‍රමාණය;
- (ii) ඒවායේ වටිනාකම;
- (iii) ආනයනකරුවන් හා ඔවුන්ගේ ලිපිනයන්;
- (iv) එක් එක් ආනයනකරුවන් ආනයනය කළ ප්‍රමාණය හා වටිනාකම;
- (v) ආනයනය කළ රට;

(5)

(vi) එක් එක් ආනයනකරු රජයට ගෙවූ බදු මුදල;

වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) 2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කරුංකා නිෂ්පාදනය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) නීතිවිරෝධී ලෙස කරුංකා ප්‍රති අපනයන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව හරහා සිදුවන බවත්, එමඟින් දේශීය කරුංකා නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් දුෂ්කරතාවයට පත්ව ඇති බවත් පිළිගන්නේද;
- (iii) මෙම නීතිවිරෝධී ප්‍රති අපනයනය වැළැක්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

812/'16

ගරු වමින්ද විජේසිරි මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) උච්ච පළාත් සභාව යටතේ පාලනය වන පළාත් පාලන ආයතන කවරේද;
- (ii) 2010 සිට 2016 දක්වා එම පළාත් පාලන ආයතනවල බලය පැවතියේ කවර දේශපාලන පක්ෂ යටතේද;
- (iii) උච්ච පළාත් සභාවේ වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා බලයට පත්වීමෙන් පසු එක් එක් පළාත් පාලන ආයතනවලට ලබාදුන් ප්‍රතිපාදන හා වෙනත් සංවර්ධන ආධාර කවරේද;
- (iv) වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බණ්ඩාරවෙල මහා නගර සභාවට සෙසු පළාත් පාලන ආයතන හා සමානවම අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

819/'16

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, — ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) අම්පාර දිස්ත්‍රික්කයේ, සුනාමියෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සෞඳි අරාබියේ රාජ්‍ය නොවන සංවිධානයක අරමුදල් යටතේ අක්කරපත්තුව, නොරොච්චෝලේ ගම්මානයේ ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියක් ප්‍රතිලාභීන්ට බෙදාදීමට පෙර අංක 178/2008 දරන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු නියෝගයක් මත නිවාස බෙදාදීම අත්හිටුවන ලද අතර, 2009.12.02 දින ලබා දුන් ඉහත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර වසර 6කට වැඩි කාලයක් ගත වී ඇතත්, එම තීන්දුවට අනුව නිවාස බෙදාදීම සිදුකර නොමැති වීමෙන් එම දේපළ පරිහරණයට නුසුදුසු අන්දමින් පරිහානියට පත් වී ඇති බැවින් එම නඩු තීන්දුව අනුව කටයුතු කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්/ අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් වෙත උපදෙස් ලබාදෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

821/'16

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, — නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා රජයේ ඉඩම්වල ඉදිකර ඇති සුනාමි නිවාස සඳහා ඔප්පු ලබා දී නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) මාතර දිස්ත්‍රික්කයේ සිටින එවැනි පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iii) ඉහත (i) හි සඳහන් පවුල් සඳහා ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළක් තිබේද;

(6)

- (iv) එසේ ඔප්පු ලබාදීමේදී සම්පූර්ණ කර තිබිය යුතු සුදුසුකම් කවරේද;
- (v) එසේ නම්, එම වැඩපිළිවෙළ යටතේ මේ වනවිට ඔප්පු ලබාදී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (vi) ඔප්පු ලබා දී නොමැති නිවාස හිමියන් වෙත, ඔප්පු ලබාදීම සඳහා ගතවිය හැකි කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

823/16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසල්වල සහ පළාත් සභා පාසල්වල පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;

- (ආ) (i) එම පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
 - (ii) ඒ සඳහා ගුරුවරුන් බඳවාගන්නා දිනය කවරේද;
 - (iii) බඳවාගැනීමේදී ස්වේච්ඡා ගුරුවරුන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

776/16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිකවට්ටන ග්‍රාම නිලධාරී වසමට අයත්, දමනයාය, සීගිරිමුල්ල, හුඹස්ගැට්ටේ හා අරුණෝදය යන ගම්මාන ප්‍රබල වන අලි තර්ජනයකට මුහුණ දී ඇති බවත්;
- (ii) මේ හේතුවෙන් මෙම ගම්මානවල පවුල් 4500කගේ ජීවිත හා ඔවුන්ගේ ගොවිතැන් තර්ජනයට ලක්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) වැවල සිට දෙහිගහ ඇල, දියකැපිල්ල දක්වා වනය මැදින් ඉදිකර ඇති විදුලි වැට මොරගොඩගම, සීගිරිමුල්ල, අළුත්යාය, මයිලන්තැව, කලාපුරය, පොල්ලන්තැව හා සීගිරිය යන ගම්මානයන් දක්වා දිගු කිරීමට කටයුතු නොකරන්නේ මන්ද;
 - (ii) මේ සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේද;
 - (iii) එසේ නම්, එම මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

606/16

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) 2015 ජනවාරි සිට දෙසැම්බර් දක්වා,
 - (i) රජයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සහභාගි වී ඇති විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;

(7)

- (ii) අග්‍රාමාත්‍යවරයාද ඇතුළත්ව එම සංචාර සඳහා සහභාගී වී ඇති මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් කවුරුන්ද;
- (iii) සංචාරය කරන ලද රටවල් කවරේද;
- (iv) එම විදේශ සංචාරවලින් රාජකාරි හා පෞද්ගලික සංචාර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අ (i) හි සඳහන් සංචාරයන් සඳහා රජයේ නිලධාරීන් සහභාගී වී තිබේද;
- (ii) එසේ නම්, එම නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (iii) උක්ත කාලසීමාව තුළ රජයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සහභාගී වී ඇති විදේශ සංචාරවලට වැය වී ඇති මුළු මුදල කොපමණද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

777/16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 1973 දී පිහිටුවන ලද රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව 1992 දී පුද්ගලික අංශයට විකුණා දමන ලද බව පිළිගන්නේද;
- (ii) එහිදී සුළු වන්දි මුදලක් ලබා දී සේවකයන් රාශියක් ඉවත් කළ බව දන්නේද;
- (iii) මේ සම්බන්ධයෙන් 1994.10.20 දින පිහිටුවන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සභාගත කරන්නේද;
- (iv) සේවය අහිමි කිරීමෙන් අසාධාරණයට ලක් වූ 2000ක පමණ සේවකයන් හට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

813/16

ගරු වමින්ද විජේසිරි මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) උච්ච පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා බලයට පත්වීමෙන් පසු මේ දක්වා සංවර්ධනය කර ඇති පළාත් සභා මාර්ග කවරේද;
- (ii) එක් එක් මාර්ගය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) අදාළ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත් ලබා දුන් සමාගම් කවරේද;
- (iv) එම කොන්ත්‍රාත් විනිවිදභාවයකින් යුතුව ලබා දී තිබේද;
- (v) අදාළ මාර්ගවල තත්ත්වය පිළිබඳව යම් පසු විපරමක් සිදු කර තිබේද;
- (vi) අදාළ මාර්ග නිසි ප්‍රමිතියට නොමැතිනම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

825/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2014 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම කේන්ද්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබාදුන් බව පිළිගන්නේද;
- (ii) උක්ත අයවැය යෝජනාවට අනුව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පරිදි අදාළ යතුරුපැදි සඳහා අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු වුවත්, අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර නිලධාරීන්ට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා නොදීමෙන් ගැටලුවක් ඇති වූ බව දන්නේද;
- (iii) ඒ හේතුවෙන් දැනට අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර නිලධාරීන් 5000ට පමණ යතුරු පැදි නොලැබීමේ තත්ත්වයක් මතු වී ඇති බව පිළිගන්නේද;
- (iv) අම්පාර ප්‍රදේශයේ දුෂ්කර අතුරු මාර්ගවල ගමනාගමන පහසුකම් නොමැති බැවින්, එම කේන්ද්‍ර නිලධාරීන් සඳහා යතුරු පැදි ලබාදී ඔවුන්ට සහනයක් සැලසීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

826/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාව ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ යාත්‍රා කරන නෞකා සඳහා අවි සහිතව ආරක්ෂාව සැලසීමට අවසර ලබා දී ඇති ආයතන කවරේද;
- (ii) ඉන්දියන් සාගරය ආශ්‍රිත මුහුදේ මසුන් මැරීමේ නිරත විදේශීය ට්‍රෝලර් යාත්‍රාවලට අවි සහිත ආරක්ෂක භටයින් සැපයීමේ අවසරය ලබා ඇති ආයතන කවරේද;
- (iii) ඉහත (i) සහ (ii) හි සඳහන් ආයතන වෙත එම අවසරය ලබා දී ඇති ක්‍රමවේදය කවරේද;
- (iv) අදාළ ආරක්ෂාව සැපයීමේ අවසරය විනිවිදභාවයකින් හා විවෘත ටෙන්ඩර් ක්‍රමයක් මගින් ලබා නොදෙන්නේ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

794/'16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ඉන්දියාවේ පැවති 2016 සාග් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩා සම්මේලනවලට මුදල් ලබා දුන්නේද;
- (ii) එක් එක් ක්‍රීඩා සංගම්/සම්මේලනවලට ලබාදුන් මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ එක් එක් ක්‍රීඩා සංගම්/සම්මේලන විසින් අමාත්‍යාංශය වෙත වාර්තාකර තිබේද;
- (iv) එසේ නම්, එම වාර්තා සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ණය අයකර ගැනීම සඳහා ක්‍රමවත් වැඩසටහනක් වර්තමාන සභාපති ප්‍රමුඛ කළමනාකාරිත්වය සතුව තිබේද;
- (ii) ණය නොගෙවන්නන්ගේ ලැයිස්තුවේ ඇති රුපියල් මිලියන 600ට අධික ණය අයකර ගැනීම සම්බන්ධයෙන් පසුගිය වසර හා සැසඳීමේදී ප්‍රගතියක් ලබා තිබේද;
- (iii) බැංකුවට රුපියල් මිලියන 20ට වඩා ණය ලබාදීමට හැකියාවක් නොමැති වුවද, එම සීමාව ඉක්මවා ණය ලබා දී තිබේද;
- (iv) ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති රීති වලට පටහැනිව සේවකයින් බඳවාගැනීම, ක්‍රමවත් පටිපාටියෙන් බැහැරව උසස්වීම් ලබාදීම සහ තහවුරුකිරීම, අකුරැස්ස යන ස්ථානවල තොරතුරු මධ්‍යස්ථාන විවෘත කිරීම මගින් බැංකු රෙගුලාසි පනත උල්ලංඝනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 සැප්තැම්බර් මස 23 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2001.07.28 දිනැති අංක අම/11/0129/509/023 දරන අමාත්‍ය මණ්ඩල නිර්දේශය අනුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ද ඇතුළත් අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා 2001.10.01 දින සිට 2005.12.31 දින දක්වා 6:1 අනුපාතයෙන් බැහැරව I වන පංතියට උසස්වීම් ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත අනුමතිය ලබාදුන් බවත්;
- (ii) එහෙත්, එම ක්‍රමවේදයට අනුව I වන පංතියට උසස්වීම් ලැබූ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සමහර දෙනෙකුට පළාත් සභා කිහිපයක් මගින් හිඟ වැටුප් ලබාදී නොමැති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) එම හිඟ වැටුප් ලබාදීම සඳහා ගතවන කාලය කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හිඟරාන සීනි කම්හලට අයත් ඉඩම්වල උක් වගා නොකරන කාලවලදී සහ උක් වගා නොකරන කොටස්වල විකල්ප බෝගයක් ලෙස වී වගාව කළ හැකි බව පිළිගන්නේද;
- (ii) සීනි කර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන ලෙස නුරුවිවෝල යායේ සහ දිසවාපි කලාපයේ වී වගාවට පියවර ගත හැකි බව නිරීක්ෂණය කර තිබේද;

- (iii) දැනට නිඟුරාන සීනි සමාගම කළමනාකරණය කරනු ලබන ගල්ඔය වැව්ලී සමාගම විසින් උක් වගාව හැර වී වගාව හෝ වෙනත් වගාවක් සිදු කරන ගොවීන්ගේ ඉඩම් යළි අත්පත් කර ගන්නා බවට ලිපි එවා ඇති බව දන්වනේද;
- (iv) උක් වගාවට හානි නොවන ලෙස වී වගා කරන ගොවීන්ගේ ඉඩම් ආරක්ෂා කර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

796/16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) භොරණ, ගෝනපල, ඔලබොඩුව වත්ත ආශ්‍රිතව, ඉතාලි සමාගමක් හා ලංකා වානේ පුද්ගලික සමාගම එක්ව ටයර් කර්මාන්ත ශාලාවක් ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී තිබේද;
 - (ii) එසේ නම්, ඒ සඳහා සිදු කරනු ලබන ආයෝජනය කොපමණද;
 - (iii) ඒ සඳහා පවරා ගැනීමට නියමිත පුද්ගලික ඉඩම් ප්‍රමාණය කොපමණද;
 - (iv) ඉඩම් පවරා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

830/16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, I වන පන්තියේ තනතුරකට අදාළව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එස්.එස්.බී.කේ.එම්.එස්.සී. නාමරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කළ අංක COM/PP/2015/208 දරන පෙත්සමේ තීරණය කාරක සභාව විසින් දන්වා එවා තිබේද;
 - (ii) එම තීරණය පරිදි කටයුතු කර තමා වෙත වාර්තා කරන ලෙස අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) බී.පී.පී.එස්. අබේගුණරත්න මහතා විසින් 2016.05.11 දිනැති ලිපියෙන් ආගමන හා විගමන පාලක ජනරාල් වෙත දන්වා යවා තිබේද;
 - (iii) උක්ත තීරණය දැනුම් දීමට අදාළව ලැබී ඇති ප්‍රතිචාරය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

831/16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට තමන් කැමති සේවා ස්ථානයක රැඳී සිටිය හැකි උපරිම කාලසීමාව කොපමණද;
- (ii) ඔවුන්ගේ ස්ථාන මාරුවීම් පටිපාටිය විධිමත් ලෙස ක්‍රියාත්මක වන්නේද;
- (iii) එසේ නම්, සරත් රූපසිරි මහතා (ශ්‍රී.ල.ප.සේ. I) අවුරුදු 22 ක්ද, නිහාල් රණසිංහ මහතා (ශ්‍රී.ල.ප.සේ. - විශේෂ ශ්‍රේණිය) අවුරුදු 14ක්ද, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, සේවයේ යෙදී සිටින්නේ කෙසේද;

(11)

(iv) මෙම නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් ලෙස පැමිණි නිලධාරීන්ට අසාධාරණයක් සිදු වන බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
